

**CHEMICAL
CALCULATIONS
(Part IV)**

රසායනික සූත්‍ර වර්ග

ඒ ඒ පරමාණු අතර සාපේක්ෂ අනුපාත පෙන්නුම් කරමින් පරමාණු වර්ග හා සංඛ්‍යා මූලද්‍රව්‍ය සංකේත අනුසාරයෙන් නිර්ණිත පිළිස රසායනික සූත්‍රයක් යොදා ගනු ලැබේ.

සංයෝගයක් පිළිබඳ තොරතුරු දැක්වීම සඳහා රසායනික සූත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක් හාවිතයට ගත හැකි ය. රසායනික ගණනයේ දී හාවිතයට ගනු ලබන රසායනික සූත්‍ර දෙවර්ගයක් ගෙන මේ කොටසේ දී සාකච්ඡා කරනු ලැබේ.

(a) ආනුහවික සූත්‍රය

සංයෝගයක අධිංග මූලද්‍රව්‍යවල පරමාණුක ස්කන්ධවලින් ව්‍යුත්පන්න කර ගත හැකි සරලතම සූත්‍රය මෙය වේ. ආනුහවික සූත්‍රයෙන් සංයෝගයක ඒ ඒ මූලද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණු සංඛ්‍යා පෙන්නුම් කළ හැකි ය.

දින : _____

- හයිඩිජිතල් පෙරේක්සයිඩිවල (H_2O_2)
ආනුහවික සූත්‍රය HO වේ.
- එතේන්වල (C_2H_6) ආනුහවික සූත්‍රය CH_3 වේ.
- බෙන්සින්වල (C_6H_6) ආනුහවික සූත්‍රය CH වේ.
- එතයින්වල (C_2H_2) ආනුහවික සූත්‍රය CH වේ.

(b) අනුක සූත්‍රය

සංයෝගයක එක් අනුවක අධිංග වන එක් එක් මුලුවනයේ නියම පර්මාණු සංඛ්‍යාව දැක්වෙන සූත්‍රය.

දිඟ :

- හයිඩිරජ්න් පෙරෝක්සයිඩ්වල අනුක සූත්‍රය H_2O_2 වේ.
- එතේන්වල අනුක සූත්‍රය C_2H_6 වේ.
- බෙන්සින්වල අනුක සූත්‍රය C_6H_6 වේ.
- එතයින්වල අනුක සූත්‍රය C_2H_2 වේ.

රසායනික සුතු භාවිතයෙන් කෙරෙන රසායනික ගණුනය

රසායනික සුතුරෙක අධිංගු මූලද්‍රව්‍යවල ස්කන්ධ ප්‍රතිශතය

සංයෝගයක අනුවත් දෙන ලද මූලද්‍රව්‍යක ස්කන්ධ ප්‍රතිගෙනය පහත දැක්වෙන සමීකරණය භාවිතයෙන් නිර්ණය කළ හැකිය.

$$\text{A මුළු උවසයේ ස්කීන්ඩ \%} = \frac{\text{සුතුයේ A මුළු ප්‍රමාණය} \times \text{Aහි} \text{ පරමාණුක ස්කීන්ඩය (g mol}^{-1}\text{)}}{\text{සංයෝගයේ මුළුලික ස්කීන්ඩය (g mol}^{-1}\text{)}} \times 100$$

හැම විට ම සංයෝගයක ආත්‍යුලත් සියලු මූලදුව්‍යවල සමුව්‍යිත ස්කන්ද ප්‍රතිගෙතය 100% ක් වේ. නිදුසුහක් ලෙස එත්න් සංයෝගයේ කාබන්වල හා හයිඩ්‍රිජන්වල ස්කන්ද ප්‍රතිගෙතය ගෙනුනය කිරීම පහත දැක්වේ.

නිදසුන

චත්‍යන් හි කාබන්වල හා හයිඩූප්න් වල ස්කන්ධ ප්‍රතිගෙය
ගණනය කිරීම

පිළිතුර:

චත්‍යන්වල අනුක සුතුය C_2H_6 වේ.

චත්‍යන් මොලයක කාබන් මොල දෙකක් හා හයිඩූප්න් මොල හයක් අඩංගු ය.

$$\text{කාබන්වල ස්කන්ධ ප්‍රතිගෙය} = \frac{2 \text{ mol} \times 12 \text{ g mol}^{-1}}{(2\text{mol} \times 12\text{g mol}^{-1}) + (6\text{mol} \times 1 \text{ g mol}^{-1})} \times 100$$

$$= 80\%$$

$$\text{හයිඩූප්න්වල ස්කන්ධ ප්‍රතිගෙය} = \frac{6 \text{ mol} \times 1 \text{ g mol}^{-1}}{(2\text{mol} \times 12\text{g mol}^{-1}) + (6\text{mol} \times 1 \text{ g mol}^{-1})} \times 100$$

$$= 20\%$$

සංයෝගයක ආනුහවික සූත්‍රය සහ අණුක සූත්‍රය නිර්ණය කිරීම

ආනුහවික සූත්‍රය නිර්ණය කිරීමේ මූලික පියවර

- I. සංයෝගයේ ඇති එක් එක් මූලද්‍රව්‍යයේ ස්කන්ධය ගේරුම් වලින් ලබා ගන්න.
- II. එක් එක් මූලද්‍රව්‍යයේ මවුල ප්‍රමාණ ලබා ගනු තිබිය එක් එක් ස්කන්ධය අනුරූප මූලද්‍රව්‍යයේ මවුලික ස්කන්ධයෙන් බෙදාන්න.
- III. කුඩාතම සංඛ්‍යාව 1 වන පරිදි එක් එක් මූලද්‍රව්‍යයේ මවුල ප්‍රමාණය 2 පියවරේ දී ලැබුණු කුඩා ම මවුල ප්‍රමාණයෙන් බෙදාන්න. ලැබෙන සියලු සංඛ්‍යා පුර්ණ සංඛ්‍යා වෙත් නම් හෝ පුර්ණ සංඛ්‍යාවලට ඉතා ආසන්න වෙත් නම්, එකී සංඛ්‍යා ආනුහවික සූත්‍රයේ ඒ ඒ මූලද්‍රව්‍යවලට අනුරූප යටි පෙළ සංඛ්‍යා නියෝජනය කරයි. එහෙත් සංඛ්‍යා එකක් හෝ වැඩි ගණනක් පුර්ණ සංඛ්‍යා තොටෙනාත්, පියවර 40 යන්න.
- IV. තුන් වැනි පියවර අවසානයේ ලැබෙන සංඛ්‍යා සියල්ල පුර්ණ සංඛ්‍යාවලට හරවන කුඩා ම පුර්ණ සංඛ්‍යාවෙන් ඒවා ගණ කරන්න. (දැඟම ඉලක්කම 2 හෝ 4 වෙනාත් එය ආසන්නතම පුර්ණ සංඛ්‍යාවට වටයන්න). මේ සංඛ්‍යා ආනුහවික සූත්‍රයේ ඒ ඒ මූලද්‍රව්‍යයේ යටි පෙළ අගයන් නියෝජනය කරයි.

ආනුහවික සුතු ස්කන්ධය හා අණුක ස්කන්ධය හාවිත කර අණුක සුතුය නිර්ණය කිරීම

- I. ආනුහවික සුතුයෙන් ආනුහවික සුතු ස්කන්ධය ගණනය කරන්න.
 - II. අණුක ස්කන්ධය, ආනුහවික සුතු ස්කන්ධයෙන් බෙදුන්න.
 - III. මෙසේ බෙදීමේ දී පූර්ණ සංඛ්‍යාවක් ලැබේ.
 - IV. අණුක සුතුය නිර්ණය කිරීම සඳහා ආනුහවික සුතුයේ යටි පෙළ සංඛ්‍යා මේ පූර්ණ සංඛ්‍යාවන් ගුණ කරන්න.
- මේ ක්‍රියාවලිය තෝරේම් ගැනීම සඳහා උදාහරණයක් පහත දැක්වේ.

නිදුසුන

මුලුව්‍ය ප්‍රතිශතය Cl = 71.65%, C = 24.27% හා H = 4.07% සහ මවුලික ස්කන්ධය 98 g mol^{-1} වූ සංයෝගයක අණුක සුතුය නිර්ණය කරන්න.

පිළිතුර:

පියවර 01: ස්කන්ධ ප්‍රතිශතය : Cl = 71.65%, C = 24.27%, H = 4.07%

පියවර 02: සංයෝගයේ 100 g ක අඩංගු ස්කන්ධයන

$$\text{Cl} = 71.65 \text{ g}, \text{C} = 24.27 \text{ g} \text{ හා } \text{H} = 4.07 \text{ g}$$

පරිමාණුක ස්කන්ධ ; Cl = 35.5, C = 12 හා H = 1.

සංයෝගයේ 100 g ක අඩංගු මවුල ප්‍රමාණ ;

$$\text{Cl මවුල ප්‍රමාණ} = 71.65 \text{ g}/35.5 \text{ g mol}^{-1} = 2.043 \text{ mol}$$

$$\text{C මවුල ප්‍රමාණ} = 24.27 \text{ g}/12 \text{ g mol}^{-1} = 2.022 \text{ mol}$$

$$\text{H මවුල ප්‍රමාණ} = 4.07 \text{ g}/1 \text{ O mol}^{-1} = 4.07 \text{ mol}$$

$$\text{පියවර } 03: \text{Cl} = 2.043 \div 2.022 \quad C = 2.022 \div 2.022 \quad H = 4.07 \div 2.022$$

$$= 1.01 \qquad \qquad \qquad = 1 \qquad \qquad \qquad = 2.01$$

පියවර 04:



$$\text{ආනුහාවික සූත්‍ර ස්කන්දය} = 49 \text{ g mol}^{-1}$$

සංයෝගයේ මොලික ස්කන්දය දත්තෙන් එහි රුසායනික සූත්‍රය නිර්ණය කළ හැකි ය.

$$\begin{aligned}\text{පියවර } 05: \frac{\text{අණුක සූත්‍ර ස්කන්දය}}{\text{ආනුහාවික සූත්‍ර ස්කන්දය}} &= 98 \text{ g mol}^{-1} \div 49 \text{ g mol}^{-1} = 2 \\ \text{අණුක සූත්‍රය} &= \text{ආනුහාවික සූත්‍රය} \times 2 \\ &= (\text{CH}_2\text{Cl})_2 \times 2 = \text{C}_2\text{H}_4\text{Cl}_2\end{aligned}$$

ClassWork.LK